



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ
දිනය

සන්නිවේදන දෙපාර්තමේන්තුව
2019 සැප්තැම්බර් මස 24 වැනි දින

**මෑත කාලීන ප්‍රතිපත්ති තීරණ වෙළඳපොළ ණය පොලී අනුපාතික වෙත
සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම**

වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල පහළ යෑමක් ඇති කරවීම සඳහා පසුගිය මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හා නියාමන ප්‍රතිපත්ති ගණනාවක් ගෙන ඇත. මෙම ක්‍රියාමාර්ග අතර, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 කින් පියවර දෙකකින් අඩු කිරීම, බලපත්‍රලාභී වාණිජ බැංකුවල රුපියල් තැන්පතු වගකීම්වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ප්‍රතිශතයක 2.50 කින් පහත දමමින් ඒ හරහා මූල්‍ය වෙළඳපොළ වෙත රුපියල් බිලියන 150 ක පමණ අතිරික්ත ද්‍රවශීලතාවක් සැපයීම සහ බලපත්‍රලාභී මූල්‍ය ආයතන මගින් පිරිනමනු ලබන රුපියල් තැන්පතු පොලී අනුපාතික මත සීමා පැනවීම මගින් එම ආයතනවල මහජන අරමුදල් රැස් කිරීමේ පිරිවැය පහළ දැමීම යනාදිය ඇතුළත් වේ.

මනාව පාලනය වූ උද්ධමනය හා උද්ධමන අපේක්ෂා මධ්‍යයේ, ආර්ථික ක්‍රියාකාරකම්වලට සහයෝගය දැක්වීමේ අරමුණ සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත. තවද, පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු ආර්ථිකයට ඇති වූ පසුබෑම සමඟ වෙළඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීමේ අවශ්‍යතාව තවදුරටත් තීව්‍ර වී ඇත. එමෙන්ම, විවිධ සාධක හේතුකොටගෙන මෙම වසර ආරම්භයේ සිට පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය තියුණු ලෙස පහළ ගොස් ඇති අතර, අක්‍රීය ණය වර්ධනය වී ඇත. ණය ප්‍රසාරණය මන්දගාමී වීම සහ අක්‍රීය ණය වැඩිවීම සඳහා ඉහළ මට්ටමේ පවතින නාමික සහ මූර්ත ණය පොලී අනුපාතික එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස

වේ. එමෙන්ම, සමාන ආර්ථිකයන් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ මූර්ත ණය පොලී අනුපාතික පිළිගත නොහැකි ඉහළ මට්ටමක පවතින අතර, පසුගිය වසර 10 තුළ දී රට තුළ පැවති අඩු උද්ධමන වාතාවරණය මෙන්ම යෝජිත නමාශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ උද්ධමනය සියයට 4-6 පරාසයේ පවත්වා ගැනීමේ අපේක්ෂා සමඟ ද අනුකූල නොවේ.

ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් 1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 104 (1) (b) යන වගන්තිය යටතේ බලපත්‍රලාභී බැංකුවල රුපියල් ණය සහ අත්තිකාරම් සඳහා අදාළ වන පොලී අනුපාතික, ඇතැම් බැහැර කිරීම්වලට යටත්ව, 2019 අප්‍රේල් 30 වන දින පැවති පොලී අනුපාතිකවලට සාපේක්ෂව 2019 ඔක්තෝබර් 15 දින වන විට අවම වශයෙන් පදනම් අංක 200 කින් අඩු කරන ලෙස නියම කරන ලදී.

එමෙන්ම, 2019 නොවැම්බර් 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි, ණයපත් (credit cards) සඳහා අදාළ උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 28 ක් වන අතර, පූර්ව අනුමත කරන ලද තාවකාලික අධිරා (temporary overdrafts) සඳහා අදාළ වන උපරිම පොලී අනුපාතිකය වසරකට සියයට 24 ක් වනු ඇත. 2019 ඔක්තෝබර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, අනුමත ප්‍රමාණයන් ඉක්මවා යන හෝ හිඟ කාලසීමාවන්ට අදාළ හිඟ ගෙවීම් මත දණ්ඩන පොලී අනුපාතික වසරකට පදනම් අංක 400 ක උපරිම සීමාවකට යටත් වනු ඇත.

සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක්ම එහි බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR), 2019 අප්‍රේල් මස 26 වන දා වාර්තා කරන ලද මට්ටමේ සිට 2019 දෙසැම්බර් මස 27 වන දින වන විට පදනම් අංක 250 කින් අඩු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2019 නොවැම්බර් මස 01 වන දින වන විට බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය, 2019 අප්‍රේල් මස 26 වන දින වාර්තා වූ අගයෙහි සිට අවම වශයෙන් පදනම් අංක 150 කින් අඩු විය යුතුය.

මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්තිය වඩා කාර්යක්ෂමව සම්ප්‍රේෂණය වීම සහතික කිරීම සඳහා මහ බැංකුව විසින් වෙළඳපොළ ණය පොලී අනුපාතිකවල ප්‍රවණතා අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇත. මෙම නියමය 2020 මාර්තු මස වන විට නැවතත් සමාලෝචනය කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි.